



# CONZ VENSIA

## 2022

### නීති හා රෙගුලාසි

#### තරඟය පිළිබඳ

- මෙය අභ්‍යන්තර පාඨශාලීය ඒකල තරඟයකි.
- සමස්ත තරඟයම පහත සඳහන් විෂය ක්ෂේත්‍ර මත පදනම්ව ඇත.
  - Cosmology
  - Observational Astronomy
  - General Astronomy
  - Astrophysics
  - Rocketry
- තරඟ වට දෙකකින් සමන්විත මෙම තරඟය Zoom Conference හරහා ආරම්භ වන අතර අපගේ වෙබ් අඩවිය හරහා තරඟාවලිය පවත්වනු ලැබේ.

#### පළමු වටය

- තරඟයේ පළමු වටය 2022/07/15 දින අපගේ වෙබ් අඩවිය හරහා පැවැත්වේ.
- මෙය බහුවරණ (MCQ) ප්‍රශ්න 50 කින් සමන්විත වෙයි. ප්‍රශ්න 50 ට එකකට ලකුණු දෙක බැගින් ලකුණු 100 ක් ලබා දෙනු ලැබේ.
- මෙහි වැඩිම ලකුණු ලාභීන් විසි දෙනා පමණක් දෙවන වටය සඳහා තෝරාගනු ලබයි.

## දෙවන වටය

- පළමු වටයෙන් තේරී පත්වන සිසුන් විසි දෙනා සඳහා පවත්වන මෙම තරග වටය ලිඛිත පරීක්ෂණයකි.
- ව්‍යුහගත රචනා ප්‍රශ්න සහිත Google පෝරමයක් මෙහිදී ඔබට සපයනු ලැබේ.
- එහි එක් එක් ප්‍රශ්නයට අදාළ පිළිතුරු දකුණු පස ඉහළ කෙළවරේ තරග අංකය ලියූ A4 හෝ වෙනත් සුදුසු සුදු පැහැති කොළවල ලියා, CamScanner හෝ වෙනත් සුදුසු මාදුකාංගයක් භරණා PDF ගොනු බවට පත් කර උඩුගත කළ යුතු ය.

## ලියාපදිංචි වීම

- ලියාපදිංචිය සඳහා වූ සබැඳිය පහත පරිදි වේ.  
<https://conzovensia.web.app/register>
- තරගාවලිය සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන උපාංගය (device) භරණාම ලියාපදිංචි වීම ඔබට පහසුවක් වනු ඇත.
- තරගයේ ලියාපදිංචි කර ගැනීම 2022/07/08 දින 00:00 ට ආරම්භ වන අතර 2022/07/12 දින 23:59 න් අවසන් වේ.
- ලියාපදිංචි වීමේදී සත්‍ය හා නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ යුතු ය.
- අයදුම් කරුවන් සියලුම දෙනා රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන 6 සිට 12 ශ්‍රේණි වල සිසුන් විය යුතු ය.
- තරගාවලිය සඳහා ලියාපදිංචි වීමේදී, පහත ආකෘතිය අනුගමනය කරන්න.
  - පංතිය - [ශ්‍රේණිය]-[පන්තිය] (උදා - 8-H)
  - WhatsApp අංකය - +94XXXXXXXXX (උදා :- +94701310326)

- ලියාපදිංචි වූ සියලුම දෙනාට **Conzovensia 2022** සඳහා අන්තර්ජාලීය කේතයක් (participant key) ලැබෙනු ඇත.  
උදා :- 024:xHkaNc
- ලියාපදිංචි වීමෙන් පසුව ඔබට ලබාදෙන කේතය තරඟාවලිය සඳහා අත්‍යාවශ්‍ය බැවින් එය සුරකණ කර තබා ගැනීම ඔබගේ වගකීමකි.
- මෙම කේතය ඔබට අන්තර්ජාලීය කේතයක් බැවින් එය අත්සතු නොකිරීමට වග බලා ගත යුතු ය.

## පොදු නීති හා උපදෙස්

- ඔබ තරඟාවලියට ලියාපදිංචි වීමෙන් පසුව ඔබට අපගේ WhatsApp සම්ප්‍රදායට එකතු කරගනු ලැබේ.
- මෙම තරඟාවලිය හා සම්බන්ධ වීමට අවශ්‍ය දිගුව (link) වැඩසටහනට පෙර WhatsApp සම්ප්‍රදාය හරහා ඔබට යොමු කරනු ඇත.
- මිනිත්තු 15 කට පෙර, මෙම වැඩසටහන හා එක්විය යුතු අතර එහිදී ස්ථායී අන්තර්ජාල පහසුකමක් තබා ගැනීම ඔබ සතු වගකීමකි. ඒ හා සම්බන්ධ කිසියම් ගැටලුවක් ඇති වුවහොත් අප කමිටුව එයට වග කියනු නොලැබේ.
- **Conzovensia 2022** හා සහභාගීවන සියලු තරඟකරුවන් තරඟය පැවැත්වෙන කාල පරාසය තුළ විධිමත් සක්‍රීයව තබා ගත යුතු වන අතර මුහුණ පැහැදිලිව දිස්වන ලෙස ආලෝකමත් පරිසරයක සිට තරඟයට සම්බන්ධ විය යුතුය. කිසිදු අවස්ථාවක **Virtual Backgrounds** භාවිත කිරීම සඳහා අවස්ථාව ලබා නොදේ.
- වැඩසටහන පැවැත්වෙන කාලය තුළ ඔබේ විනය නිසි පරිදි පවත්වාගත යුතු අතර කුමන ආකාරයේ හෝ විනය විරෝධී හැසිරීමක් කමිටුවේ නිරීක්ෂනයට ලක් වුවහොත් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගනු ලැබේ.

- තරගාවලියට සහභාගී වීමේදී පෞද්ගලික පරිගණකයක් සහ නිසි පරිදි යාවත්කාලීන කරන ලද වෙබ් අතිරිකසුවක් (Web Browser) භාවිත කිරීම වඩාත් සුදුසු බව අපගේ නිර්දේශය යි.

## ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග පිරිනැමීම

- තරගාවලිය අවසානයේ සියලු තරගකරුවන්ට සහභාගීත්වය වෙනුවෙන් වටිනා සහතික පතක් පිරිනැමෙන අතර මුල් ජයග්‍රාහකයන් 10 දෙනා සඳහා කුසලතා සහතික පතක් පිරිනැමේ
- තරගාවලිය අවසානයේ ජයග්‍රාහකයන් තිදෙනාට ශූරතාවය, පළමු අනුශූරතාවය සහ දෙවන අනුශූරතාවය පිරිනැමේ.
- එම තරගකරුවන් තිදෙනාට විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයේ දැනුම මිනුම සංසඳය වෙත එක් වීමේ අවස්ථාවක් ද හිමි වේ.
- විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වන අතර සියලු තරගකරුවන් එම තීරණයට එකඟ විය යුතුය.
- Conzovensia 2022 නීති හා රෙගුලාසි වල සිංහල අනුවාදය හා ඉංග්‍රීසි අනුවාදය අතර කිසියම් පරස්පරතාවයක් පැවතියහොත් සිංහල අනුවාදයට අනුව ක්‍රියා කරන බව සලකන්න.

## වැඩිදුර විමසීම් සඳහා...

- ඔමෙත් ගුණසේකර (ලේකම්) : [+94 78 363 1435](tel:+94783631435) (WhatsApp පමණි)
- නිමින සවිත් (භාණ්ඩාගාරික) : [+94 71 728 6496](tel:+94717286496) (WhatsApp පමණි)
- වලන නෙත්සර (උප සභාපති) : [+94 71 649 9332](tel:+94716499332) (WhatsApp පමණි)